

මුද්‍රා පාලනය සහ විගණනය

අදියර (3)

විෂය අංකය (303)

ශ්‍රී ලංකා ගණකාධිකරණ
ආයතනය



ශිල්පීය

ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය

- සංවිධානයේ මූලික පරමාර්ථය අනුව
- හිමිකාරීත්වය ස්වරූපය අනුව
- නෛතික තත්ත්වය අනුව

සංවිධානයේ මූලික පරමාර්ථය අනුව



ලාභ අරමුණු කරගත් සංවිධාන



ලාභ අරමුණු කර නොගත් සංවිධාන



හිමිකාරීත්වය ස්වරූපය අනුව



පුද්ගලික අංශයේ සංවිධාන



රාජ්‍ය අංශයේ සංවිධාන



භෞතික තත්ත්වය අනුව

- දේපල හිමිකම්
- නඩු පැවරීම බලකරණය



ව්‍යාපාර පරිසරය

අන්තර්ගත පරිසරය

බාහිර පරිසරය



බාහිර පරිසරය

දේශපාලන සාධක

- ණය ප්‍රතිවිචිතගතකරණය.
- බදු අනුපාතික
- නව බදු පැනවීම



ආර්ථික සාධක


- රුපියල අබණ්ඩව ක්ෂය වීම
- වාහන ආනයනය නොකිරීම



බාහිර පරිසරය

සමාජ හා සංස්කෘතික සාධක

- අලුත් අවුරුදු උත්සවය
- නත්තල් උත්සවය



තාක්ෂණික සාධක

- AI තාක්ෂණය
- ගිණුම්කරණ මෘදුකාංග



බාහිර පරිසරය

පාරිසරික සාධක

- ගංවතුර
- නාය යෑම
- සුනාමි

භෞතික සාධක

- EPF/ETF ගෙවීම .
- පාරිසරික පහන්



සංයුක්ත පාලනය

සංයුක්ත පාලනයේ
වාසි

- වඩා විනිවිදභාවය
- මේහෙයුම්වල කාර්යක්ෂමතාව
- වඩා විශාල වගවීම
- අවදානම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව



වේතන කමිටුව

- අවම වශයෙන් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතුය
- කමිටුවේ සභාපතිවරයා ලෙස විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු පත් කළ යුතුය

විගණන කමිටුව

- අවම වශයෙන් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතුය
- කමිටුවේ සභාපතිවරයා ලෙස විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු පත් කළ යුතුය

විගණන කමිටුවේ කාර්යයන්

- මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම ඉදිරිපත් කිරීම හා හෙළිදරව් කිරීමට ප්‍රමාණවත් බව අධීක්ෂණය කිරීම
- නීති හා රෙගුලාසි වලට අනුකූල වීම පිළිබඳ අධීක්ෂණය කිරීම
- බාහිර විගණකවරුන්ගේ ස්වාධීනත්වය හා කාර්ය සාධනය තක්සේරු කිරීම
- බාහිර විගණකවරුන්ගේ වේතන තීරණය කිරීම

විගණක කමිටුවක ප්‍රතිලාභ

- මූල්‍ය ප්‍රකාශන විශ්ලාසනීයත්වය වැඩි දියුණු වීම
- බාහිර විගණකවරුන්ගේ ස්වාධීනත්වය අධීක්ෂණය කිරීම
- ශක්තිමත් අභ්‍යන්තර පාලන පරිසරයක් සැකසීම



Thank You And Any Questions

Laurea ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.

